

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය

ගිණුම්කරණය

අමතර කියවීමේ කාලය මිනිත්තු 10

II කොටස

කාලය පැය 03

- පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.

01. සීමිත සූරිය පොදු සමාගම් 2018.03.31 දිනට උපුටා ගත් ශේෂ පිරික්සුම පහත දැක්වේ.	000'
	හර
ප්‍රකාශිත ප්‍රාග්ධනය-සාමාන්‍ය කොටස් (කොටස් 120000)	12000
රඳවා ගත් ඉපයුම්	2350
විකුණුම් (VAT 15% ඇතුළත්ව)	10350
කල්බදු ණයගිම්	2325
වෙළෙඳ ගෙවිය යුතු දෑ	300
වෙළෙඳ නොවන ගෙවිය යුතු දෑ	240
උපචිත සේවක අර්ථසාධක දායක (සේවක)	15
වේතන	600
සේවක අර්ථසාධක වියදම (EPF වියදම)	67.5
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් වියදම් (ETF වියදම)	13.5
ලැබිය යුතු ගෙවල්කුලි (2017.04.01)	40
ගොඩනැගිලි කුලි ආදායම්	240
මුදල්	300
අඩමාණ ණය සඳහා ලියාපැරීම	50
වෙළෙඳ ලැබිය යුතු දෑ	600
විකුණුම් පිරිවැය	4200
2018.03.31 දිනට නොගය	600
ප්‍රචාරණ වියදම්	600
නොග හානි	100
රක්ෂණ වියදම්	59
2017.04.01 දිනට ආදායම් බදු වෙන්කිරීම	150
ආදායම් බදු	200
දේපල පිරියත උපකරණ (ධාරන අගය)	19000
පරිපාලන වියදම්	640
(VAT) එකතුකළ අගය මත බදු	600
කල්බදු පොලී	800
සුළු මුදල් පාලන	100
වගකීම් සහතික වෙන් කිරීම	200
බැංකු ණය	300
	<u>28520</u>
	<u>28520</u>

අතිරේක තොරතුරු :

- 01) 2018.03.31 දිනට ඉතිරි නොග 2018.04.30 දින රු.650,000 ට අලෙවි කර ඇත. ඒ සඳහා විකුණුම් මිලෙන් 10% ක් කොමිස් මුදලක් ගෙවීමට සිදුවිය.
- 02) වර්ෂයට අදාල ගොඩනැගිලි කුලි ආදායම රු.240,000 කි.
- 03) කලින් ගෙවූ රක්ෂණ රු.4,000 කි. උපචිත විගණන ගාස්තුව රු.20,000 කි.
- 04) වර්ෂය තුල හානි වූ නොග සඳහා රු.100,000 ක රක්ෂණ වන්දියක් ලබා දෙන බව 2018.04.30 රක්ෂණ ආයතනය දැනුම් දී ඇත.

05) EPF , ETF සඳහා සේවක, සේව්‍ය දායකත්වය පිළිවෙළින් 10% සහ 15% බැගින් වේ. ETF සඳහා දායකත්වය 3% කි. පළමු කාර්තු තුළ සඳහා EPF, ETF ගෙවා ඇති අතර අවසාන කාර්තුවේ සේවක දායකය ගලපා ඇත.

06) 2017.10.01 දින බැංකු ණයක් ලබා ගෙන ඇත. එහි මාසික වාරිකයේ වටිනාකම රු.12,000 කි. ඉන් 2,000 ක් ඒ සඳහා ගෙවිය යුතු පොළිය යි. පෙබරවාරි මස දක්වා මාසික වාරික 5 ක් ගෙවී ඇත. ඒ සඳහා කිසිදු සටහනක් නැත. මාර්තු වාරිකය උපවිතව පවතී.

07) බොල්ණය වශයෙන් රු.50,000 ක් කපාහැර ඉතිරි වෙළෙඳ ලැබිය යුතු දෑ සඳහා 10% ක අඩමාන ණය ලියා හැරීමක් කළ යුතුය.

08) 2018.03.31 ට දේපළ පිරිසිදු උපකරණ සංයුතිය පහත පරිදිය.

	පිරිවැය/සාධාරණ අගය	සමුච්චිත ක්ෂය	ක්ෂය ප්‍රතිශතය
ඉඩම්	12000	-	-
ගොඩනැගිලි	4000	800	2.5%
මෝටර් රථ	3000	-	10%
ලී බඩු උපකරණ	1200	400	10%

දේපළ පිරිසිදු උපකරණ සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ. ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය වෙන්කර නොමැත. මෙම වත්කම් වල සුන්බුන් අගයක් නොමැති බව උපකල්පනය කරන්න.

2018.01.01 දින ඉඩම් 12 500 000 කට ප්‍රත්‍යාගණනය කර ඇත. මීට වසර දෙකකට ඉහත මෙම ඉඩම ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කර රු. 200 000 ක අලාභයක් ජනිත වී ඇත.

2018.03.31 දින ගොඩනැගිලි රු.3 000 000 ට ප්‍රථමවරට ප්‍රත්‍යාගණනය කර ඇත. මේ පිළිබඳව කිසිදු සටහනක් ගැලපුම් කර නැත.

09) 2017.04.01 මෝටර් රථයක් වසර 4 ක් තුළ ගෙවා නිම කිරීමට කල්බදු පදනම මත අත්පත් කරගෙන ඇත. අවසාන වාරිකය ගෙවූ පසු දේපළ සමාගමට අයිති වේ. මූලික තැන්පතුව රු. 675 000 ක් ගෙවා නිවැරදිව සටහන් කර ඇත. වාර්ෂික කල්බදු වාරිකය රු.800 000 කි. පළමු වාරිකය ගෙවා කල්බදු පොලි ගිණුමේ සටහන් කර ඇත.

වර්ෂය	පොලිය 000,
17/18	300
18/19	250
19/20	195
20/21	130

10) ප්‍රවර්තන වර්ෂයේ විකුණුම් වලින් 2% ක් වසර දෙකක වගකීම් සහතික ලෙස වෙන් කළ යුතුය.

11) ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වගකීම රු.200,000 ට ඇස්තමේන්තු කර ඇත. පසුගිය වසර ආදායම් බදු රු.100 000 කට එකඟ වී ගෙවා ඇත.

12) රඳවාගත් ඉපැයුම් වලින් රු.100 000 ක් මාරුකර වසර අවසානයේ දී පොදු සංචිතයක් ඇති කිරීමට තීරණය කරන ලදී.

13) දැනට නිබේන සාමාන්‍ය කොටස් 20 කට 1 බැගින් කොටසක් රු.120 බැගින් සංචිත ප්‍රාග්ධනීකරණයක් සිදු කිරීම.

අවශ්‍ය වන්නේ, LKAS-1 ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා ,

(1) ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

(2) හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

(3) 2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(මුළු ලකුණු 20 යි)

02. (i) 2018 මාර්තු මාසයට අදාළව ව්‍යාපාරයක තොග පිළිබඳ විස්තර පහත දැක්වේ.

දිනය	විස්තරය	ඒකක ගණන	ඒකකයක මිල
03/01	ශේෂය	4000	10
03/11	ගැනුම්	6500	15
03/18	නිකුත් කිරීම්	5000	?
03/20	ගැනුම්	6500	18
03/21	ආපසු යැවුම්	1500	(3/11 මිලට ගත්)
03/21	නිකුත් කිරීම්	4500	?

a) තොග නිකුත් කිරීම් මිල WAC ක්‍රමයට තොග ලෙපරය පිළියෙල කර අවසන් තොගයේ අගය දක්වන්න.

b) FIFO ක්‍රමය භාවිතා කරන ලද්දේ නම් අවසන් තොගයේ අගය කොපමණද?

(ii) සීමිත සාරද පොදු සමාගමේ ගබඩා භාරකරු තොග ගැලපුම් සඳහා තොග මට්ටම් ගණනය සිදු කරයි. නිෂ්පාදන කළමනාකරු සහ එම සමාගමේ මිලදී ගැනීම් අංශය මගින් පහත තොරතුරු ලබා දී ඇත.

සාමාන්‍ය පරිභෝජනය	2000
උපරිම පරිභෝජනය	2400
යළි ඇණවුම් ප්‍රමාණය	4800
සාමාන්‍ය ඇණවුම් කාලය	20
උපරිම ඇණවුම් කාලය	25

- යළි ඇණවුම් මට්ටම
- උපරිම තොග මට්ටම
- අවම තොග මට්ටම
- සාමාන්‍ය තොග මට්ටම සොයන්න.

(iii) සීමිත සාරද සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

වර්ෂයක ඉල්ලුම 10,000kg වේ.

1 kg ක මිල රු:10 , එක් ඇණවුමක් සඳහා පිරිවැය රු:100.00 තොග රඳවා ගැනීමේ පිරිවැය අමුද්‍රව්‍ය 1 kg පිරිවැයෙන් 5%

අවශ්‍ය වන්නේ

- ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ)
- වාර්ෂික ඇණවුම් වාර ගණන
- මුළු ඇණවුම් පිරිවැය
- මුළු තොග පවත්වා ගෙන යාමේ පිරිවැය

(iv) දැව ප්‍රතිමා නිෂ්පාදන ව්‍යාපාරයක 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තොරතුරු පහත දැක්වේ.

	රු:
ආරම්භක දැව තොගය	10 000
අවසාන දැව තොගය	7 500
මිල දී ගත් දැව තොග	67 500
යන්ත්‍ර ක්ෂය	20 000
වෙනත් පොදු කාර්යය පිරිවැය	30 000

ආරම්භක දැව තොගයේ ලී වර්ග අඩියක් මිල දී ගෙන ඇත්තේ රු: 100 කට ය. වර්ෂය තුළ මිල දී ගත් ලී තොගයේ වර්ග අඩියක පිරිවැය රු: 150 ක් වේ. වර්ෂයේ තොග අගය කර ඇත්තේ FIFO ක්‍රමයටයි.

එක් ප්‍රතිමාවක් සඳහා වර්ග අඩි ¼ ක දැව වැය වේ. ප්‍රතිමාවක් නිෂ්පාදනය කිරීමේ ශුභ පිරිවැය රු: 150.00 ක් වේ.

අවශ්‍ය වන්නේ,

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම

(මුළු ලකුණු 20)

03. (i) ජනනිත වෙළෙඳසැල් 2018.03.01 දිනට පහත ශේෂ දක්නට ලැබේ.

ඉඩම්	200 000
ගොඩනැගිලි	300 000
තොග	20 000
වෙළෙඳ ලැබිය යුතු දෑ	12 000
මුදල්	123 000
වෙළෙඳ ගෙවිය යුතු දෑ	10 000

2018.03.01 දිනෙන් ආරම්භ වූ මාසය සඳහා වූ ගණුදෙනු.

- තොග ගැණුම් 50 000 කි. ඉන් රු.30 000 ක් පසුව ගෙවීමට පොරොන්දු විය.
 - අත්පිට විකුණුම් 12 000
 - 200 000 ක් වටිනා වාහනයක් මිලදී ගැනීමේ දී රු.50 000 ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු විය.
 - තොග විකුණුම් 24 000 ඵ්දිනම 10 000 මුදල් ලැබුණි.
 - 10% වට්ටම් අඩුකර ණයනිමිට නිකුත් කළ රු: 7 200 ක වෙක්පත අගරු වූ බව ඔහු දැනුම් දෙන ලදී.
 - ආපසු එවුම් 1 200
 - ආපසු යැවුම් 2 000
 - ණයගැතියෙකු සෘජුවම බැංකු ගිණුමේ තැන්පත් කළ මුදල 9 500 අඩුකළ වට්ටම 5%
 - අයිතිකරු ව්‍යාපාරයේ ණයනිමියෙකුට රු.10 000 ක් ගෙවන ලදී.
 - අයිතිකරුගේ මුදල් ගැනිලි රු.2 000
- අතිරේක තොරතුරු :
- මාර්තු මස විදුලි බිල රු.2 500 ක් ගෙවා ඇත්තේ අප්‍රේල් මාසයේ දීය.
 - ජංගම නොවන වත්කම් පිරිවැයට 12% බැගින් ක්ෂය කෙරේ.
 - ව්‍යාපාරය සෑම විටම පිරිවැයට 20% ක ලාභයක් ලැබෙන පරිදි විකුණුම් සිදු කරයි.

ජංගම නොවන වත්කම්	තොගය	වෙළෙඳ ලැබිය යුතු දෑ	මුදල්	ප්‍රාග්ධනය	ආදායම්	- වියදම	ණය	වෙළෙඳ ගෙවිය යුතු දෑ

අවශ්‍ය වන්නේ,

- (1) i-x දක්වා ගණුදෙනු ඉහත ගිණුම්කරණ සම්කරණයට ඇතුළත් කරන්න.
- (2) 2018.03.31 දිනට ලාභය හෝ අලාභය ගණනය කරන්න.

(ii) සුමධුරගේ ව්‍යාපාරයේ වැරදි සහිතව පිළියෙල කළ මූල්‍ය තත්ත්වය පහත පරිදිය.

සුමධුර ව්‍යාපාරය

2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

රු.

ජංගම නොවන වත්කම්

පිරිවැය	400 000	
(-) සමුච්චිත ක්ෂය	(120 000)	280 000

ජංගම වත්කම්

තොගය	40 000	
වෙළෙඳ ලැබිය යුතු දෑ	60 000	
ඉදිරියට ගෙවීම්	10 000	
අවිනිශ්චිත ගිණුම	11 000	121 000
		<u>401 000</u>

ප්‍රාග්ධනය	100 000	
(+) ශුද්ධ ලාභය	153 000	253 000
ජංගම නොවන වගකීම්		
10% බැංකුණාය		50 000
ජංගම වගකීම්		
වෙළෙඳ ගෙවිය යුතු දෑ	60 000	
උපචිත වියදම්	12 000	
මුදල් පාලන	26 000	98 000
		<u>401 000</u>

- i. අවසාන තොගය රු.10 000 ක් අවනක්සේරු වී ඇත.
- ii. උපකරණ මිලට ගැනීම රු.50 000 ගැණුම් ගිණුමට ඇතුළත් කර ඇත.(උපකරණ 10% බැගින් පිරිවැයට ක්ෂය කරයි)
- iii. ණයගැති ලැබීම් රු.15 000 ණයගැති ගිණුමේ රු.18 000 ක් ලෙස සටහන් කිරීම.
- iv. ලද වට්ටම් රු.10 000 දුන් වට්ටම් ගිණුමේ ඇතුළත් කිරීම.
- v. විදුලි වියදම් රු. 28 000 ශේෂ පිරික්සුමට ඇතුළත් නොවීම.
- vi. ගෙවීම් කළය රු.2 000 ට අදාළ වවුචරය පොත් වලින් මග හැරී ඇත.

අවශ්‍ය වන්නේ,

(1) වැරදි නිවැරදි කිරීමේ ජ'නල් සටහන් ඉදිරිපත් කරන්න.

(2) අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.

(3) ජංගම නොවන වත්කම් වල ධාරණ අගය ගණනය කරන්න. (මුළු ලකුණු 20)

04. (i) සුමුදු විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාරයේ 2018.03.01 දින ආරම්භක වත්කම් හා වගකීම් පහත දැක්වේ.

- i.

වත්කම්	රු.
මෝටර් රථ	8,000,000
ණයගැතියෝ	2,000,000
මුදල්	1,000,000
වගකීම්	
බැංකු ණය	5,000,000
ණයගිතියෝ	1,000,000
- ii. 2018 මාර්තු මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු වල සාරාංශය පහත දී ඇත.

ලැබීම්	රු.,000
විකුණුම්	1500
ණයගැති ලද මුදල්	5000
ලද ගෙවල් කුලී	2000
ගෙවීම්	රු.,000
ගැණුම්	1200
ණයගිතියන්ට ගෙවූ මුදල්	3000
වියදම්	1400
- iii. ණයගිතියන්ගෙන් රු. 400,000 ක මුදල් වට්ටමක් ලැබුණු අතර ණයගැතියන්ට රු. 200,000 ක මුදල් වට්ටමක් දෙන ලදී.
- iv. බොල්ණා රු.150,000 ක් කපා හරින ලදී.
- v. බොල් ණය ආපසු ලැබීම් 14,000

vi. අනෙකුත් තොරතුරු පහත වේ.

රු.,000

ණයට ගැනුම්	12,190 (15% VAT ඇතුළත්ව)
ණයට විකුණුම්	11,500 (15% VAT ඇතුළත්ව)
ආපසු යැවුම්	575 (15% VAT ඇතුළත්ව)
ආපසු එවුම්	230 (15% VAT ඇතුළත්ව)

අවශ්‍ය වන්නේ,

- (1) ලැබීම් මුදල් පොත (විශ්ලේෂණ තීරු සමග)
- (2) ගෙවීම් මුදල් පොත (විශ්ලේෂණ තීරු සමග)
- (3) පොදු ලෙජරයේ මුදල් පාලන ගිණුම, වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම, වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම

(ii) එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වූ සමාගමක් 2015.04.01 මිල දී ගත් යන්ත්‍රයකට අදාළ තොරතුරු පහත දැක්වේ.

යන්ත්‍ර ගැනුම් මිල	රු. 800 000
VAT සඳහා ගෙවූ මිල	රු. 86 400
මූලික පරීක්ෂණ වියදම්	රු. 30 000
ස්ථාපිත සහ එකලස් කිරීමේ පිරිවැය	රු. 20 000

මෙම යන්ත්‍ර වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි. 2017.10.01 දින මෙම යන්ත්‍ර රු.600 000 ට විකුණා ඇත.

අවශ්‍ය වන්නේ,

- (1) යන්ත්‍ර විකුණුම් ගිණුම පිළියෙල කරන්න.

(iii) 2018.03.31 දිනට දේපළ පිරිසත උපකරණ විශ්ලේෂණය පහත දැක්වේ.

,000

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය	ක්ෂය%
ඉඩම	10000	-	-	-
යන්ත්‍ර	21000	6300	14700	10%
මෝටර් රථ	4000	1600	2400	10%

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය ප්‍රතිපාදනය කර නැත.

- i. ඉඩම 2018.03.31 දෙවන වරට රු.12 000 000 ට ප්‍රත්‍යාගණනය කරන ලදී. මෙම වත්කම පසුගිය වර්ෂයේ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කර රු.800 000 අලාභයක් වාර්තා කර ඇත.
- ii. 2017.04.01 යන්ත්‍ර පිරිසත රු.1 300 000 දියුණු කිරීමක් හිසා ඉතිරි නව ජීව කාලය වසර 8 ක් ලෙස තීරණය කරන ලදී.
- iii. 2017.10.01 මෝටර් රථය ප්‍රථම වරට රු.2 000 000 ප්‍රත්‍යාගණනය කරන ලදී.

අවශ්‍ය වන්නේ,

- (1) i සහ iii ගණුදෙනු සඳහා ජ'නල් සටහන්

- (2) 2018.03.31 දිනට දේපළ පිරිසත උපකරණ සටහන

(මුළු ලකුණු 20)

05. (i) සාගර පොදු සමාගමේ සාරාංශගත මූල්‍ය තත්ත්වය පහත දැක්වේ.

	31.03.2018	31.03.2017
	රු.,000	රු.,000
දේපළ පිරිසත උපකරණ	4200	3500
සමුච්චිත ක්ෂය	(1800)	(1600)
තොග	600	700
වෙළෙඳ ලැබිය යුතු දෑ	450	250
මුදල් හා මුදල් සමාන දෑ	150	200
	<u>3600</u>	<u>3050</u>

ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	1500	1300
ප්‍රත්‍යාගණන සංචිතය	500	400
රඳවාගත් ඉපැයුම්	260	120
බැංකු ණය	800	1000
වෙළෙඳ ගෙවිය යුතු දෑ	290	90
උපචිත පොළිය	50	40
උපචිත බදු	120	80
උපචිත ගෙවීම්	80	20
	<u>3600</u>	<u>3050</u>

සාගර පොදු සමාගමේ සාරාංශගත ආදායම් ප්‍රකාශය 31.03.2018 පහත දැක්වේ.

	රු.,000
විකුණුම්	6 000
විකුණුම් පිරිවැය	(3 500)
දළ ලාභය	<u>2 500</u>
වෙනත් ආදායම් - යන්ත්‍ර විකුණුම් ලාභ	100
	<u>2 600</u>
බෙදාහැරීමේ වියදම්	(1 300)
පරිපාලන වියදම්	(800)
මූල්‍ය වියදම්-පොලී	<u>(200)</u>
බදු පෙර ලාභය	300
ආදායම් බදු	<u>(100)</u>
කාලච්ඡේදයේ ලාභය	<u>200</u>

අතිරේක තොරතුරු :-

- ක්ෂය සඳහා වූ රු.350 000 ක් පරිපාලන වියදම් තුළ ඇතුළත් වී ඇත.
- සියලුම ගැණුම් සහ විකුණුම් ණය පදනම මත වේ.
- රු.60 000 ක් ලාභාංශ ගෙවා ඇත. වර්ෂය තුළ සාමාන්‍ය කොටස් නිකුත්වූ සිදු කර ඇත.
- 01.01.2018 දින ඉඩම් රු. 100 000 ට ප්‍රත්‍යාගණනය කර ඇත.
- 31.03.2018 දින රු.500 000 වටිනා යන්ත්‍රයක් විකුණන ලදී. නව මෝටර් රථයක් මිල දී ගෙන ඇති අතර වෙනත් මිල දී ගැනීම් හෝ ඉවත් කිරීම් දේපළ පිරිසිදු උපකරණ සඳහා සිදු වී නොමැත.

අවශ්‍ය වන්නේ,

LKAS 07 ට අනුව 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකසන්න.

(ii) "හෙළදිව සමාගමේ" 2018.03.31 දිනට මූල්‍ය තත්ත්වය පහත පරිදි වේ.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

රු.10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	400 000
රඳවා ගත් ඉපැයුම්	250 000
15% ණයකර	200 000
ජංගම වගකීම්	<u>150 000</u>
	<u>1 000 000</u>
ජංගම නොවන වත්කම්	620 000
තොගය	200 000
වෙලඳ ලැබිය යුතු දෑ	150 000
මුදල්	<u>30 000</u>
	<u>1 000 000</u>

ආදායම් ප්‍රකාශයේ උද්ධෘතය

විකුණුම් 1 500 000
 විකුණුම් පිරිවැය 1 080 000
 කාලවිච්ඡේදයේ ලාභය 112 000
 කාලවිච්ඡේදයේ බදු 8 000

අවශ්‍ය වන්නේ, ඉහත තොරතුරු භාවිතයෙන් පහත අනුපාත ගණනය කර දක්වන්න.

- (1) ජංගම අනුපාතය
- (2) නොග පිරිවැටුම් අනුපාතය
- (3) මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය
- (4) ණය හිමිකම් අනුපාතය
- (5) පොළී ආවරණ අනුපාතය (මුළු ලකුණු 20)

06. (i) හර්ෂ, සඳුන්, තාමර හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුමේ සඳහන් කොන්දේසි පහත පරිදි වේ.

- (අ) ලාභලාභ 3:2:1 අනුපාතයට බෙදා ගනී.
- (ආ) මාසික වැටුප් පිළිවෙලින් 3000,2000,1000 වේ.
- (ඇ) ආරම්භක ප්‍රාග්ධන ශේෂ වෙනුවෙන් 5% ක පොලියක් ලබා දේ.

(ii) 2018.03.31 දින තාමර ව්‍යාපාරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරන ලදී.

- (අ) නව ලාභලාභ අනුපාතය හර්ෂ, සඳුන් පිළිවෙලින් 2:1 වේ.
- (ආ) මාසික වැටුප් පිළිවෙලින් 5 000.00, 3 000.00 වේ.
- (ඇ) ගිවිසුමේ අනෙකුත් කරුණු වෙනස් නොවේ.

(iii) තාමර විශ්‍රාම ගන්නා දින කීර්තිනාමය රු.60 000 කට අගය කරන ලදී. කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් මගින් ගලපනු ලැබේ.

31.03.2018 දිනට ශේෂ පිරික්සුම

	හර	බැර
ප්‍රාග්ධන ගිණුම		
හර්ෂ		120 000
සඳුන්		120 000
තාමර		140 000
ජංගම ගිණුම		
හර්ෂ		25 000
සඳුන්	30 000	
තාමර		10 000
ගැහිලි		
හර්ෂ	15 000	
සඳුන්	18 000	
තාමර	12 000	
තොගය - 01/04/2017	26 000	
ගැනුම් හා විකුණුම්	384 000	818 000
සේවක වැටුප්	64 000	
විදුලි ගාස්තු	17 000	
රක්ෂණ ගාස්තු	12 000	
වරිපනම්	5 000	
වට්ටම්	3 000	
බොල් හා අඩමාණ ණය සඳහා		
ලියා හැරීම- 01/04/2017	2 000	9 000
වෙළඳ ලැබිය යුතු දෑ හා		
වෙළඳ ගෙවිය යුතු දෑ	135 000	200 000
දේපළ පිරියත හා උපකරණ	1000 000	300 000
මුදල්	19 000	
	1 742 000	1 742 000

- හර්ෂ විසින් රු.130 000 ක මුදලක් තමරට විශ්‍රාම ගැන්වීම සඳහා ගෙවන ලදී.
- තමරට ගෙවිය යුතු ඉතිරි මුදල 5% ණය ගිණුමකට මාරු කරන ලදී.

අමතර තොරතුරු :-

- 2018.03.31 දිනට අවසාන තොගය රු.35 000
- දේපළ පිරිසන උපකරණ පිරිවැය මත 20% බැගින් වාර්ෂිකව ක්ෂය කරයි.
- සඳුන්ගේ පොද්ගලික රක්ෂණ ගාස්තු රු.2 000 ව්‍යාපාරයේ මුදලින් ගෙවා රක්ෂණ ගිණුමට හර කර ඇත.
- ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී රු.15 000 ක් හර්ෂ විසින් ගෙවා ඇත. ඒ පිළිබඳ කිසිදු සටහනක් නැත.

අවශ්‍ය වන්නේ,

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය සහ එදිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.

(ii) පහත සඳහන් තොරතුරු රන් තරු ක්‍රීඩා සමාජයේ 31.03.2018 වර්ෂය සඳහා අදාළ වේ.

ලැබීම් හා ගෙවීම් ගිණුම

ශේෂය ඉ/ගේ	24 000	ක්‍රීඩා උපකරණ	27 000
සාමාජික ගාස්තු	72 000	ක්‍රීඩා උපකරණ නඩත්තු ගාස්තු	12 000
ඇතුළත්වීමේ ගාස්තු	1 200	ණයනිමියන්ට ගෙවීම්	24 000
ආධාර මුදල්	16 000	විදුලි ගාස්තු	4 800
ස්ථාවර තැන්පතු පොලී	3 600	දුරකථන ගාස්තු	3 000
ණයගැති ලැබීම්	65 000	අවන්හල් වේතන	18 000
		ලිපිද්‍රව්‍ය	6 800
		ක්‍රීඩා වියදම්	16 400
		වෙනත් ගාස්තු	2 400
		ලී බඩු	30 000

අතිරේක තොරතුරු :-

	01/04/2017	31/03/2018
ක්‍රීඩා සංකීර්ණය	200 000	190 000
ක්‍රීඩා උපකරණ	45 000	66 000
අවන්හල් - තොග	12 000	9 600
ණයගැති	16 000	184 000
ණයනිම	10 000	14 000
ලී බඩු	50 000	72 000
කලින් ලද සාමාජික ගාස්තු	2 800	1 000
ලැබිය යුතු සාමාජික ගාස්තු	1 600	1 200
ස්ථාවර තැන්පතු	20 000	20 000
උපචිත ලිපිද්‍රව්‍ය ගාස්තු	1 600	-
උපචිත විදුලි ගාස්තු	400	600

අවශ්‍ය වන්නේ,

- (1) සාමාජික මුදල් ගිණුම
- (2) අවන්හල් ආදායම් ප්‍රකාශය
- (3) ආදායම් හා වියදම් ගිණුම